

**මිශ්‍ර ප්‍රශ්න පත්‍ර - (2023)****5 - ශ්‍රේණිය**

1. සතුන්ගේ පැවැත්මට හානිකර මිනිස් ක්‍රියාකාරකමක් නොවේ

- i. ගස් කැපීම
- ii. ගිනි ගොඩවල් ගැසීම
- iii. සතුන්ට ආහාරපාන ලබාදීම

2. ලී මතුපිටක රේඛාවක් ලකුණු කිරීමට යොදා ගත යුත්තේ

- i. බුරුමය
- ii. අතකොළුව
- iii. වරක්කලය

3. මාළු ඇල්ලීම සඳහා භාවිත වන උපකරණයක් නොවේ

- i. 
- ii. 
- iii. 

4. සතුන්ගෙන් ශාකවලට සිදුවන යහපතකි.

- i. මල්වල පරාගනයට උදවු වීම
- ii. ශාක කොටස් කෑ දැමීම
- iii. ශාකවල අතු කඩා දැමීම

5. සතුන්ගේ පැවැත්මට හානි කරන මිනිස් ක්‍රියාකාරකමක් නොවේ

- i. ගස් කැපීම
- ii. ගිනි ගොඩවල් ගැසීම
- iii. ආහාරපාන ලබාදීම

6. ශරීරය වදර්ශනීය කරන ආහාර වගර් පමණක් ඇතුළත් පිළිතුර වන්නේ,


- i. පරිප්පු, බිත්තර, බතල, තෝස්සේ
- ii. කඩල, ඉඳි ආප්ප, බත්, බතල
- iii. මස්, මාළු, කිරි, බිත්තර

7. ගරිය ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන ආහාර වගර් පමණක් අඩංගු පිළිතුරු තෝරන්න

- i. කැරට්, වට්ටක්කා, මුගුණුවැන්න, ගස් ලබු
- ii. කෙසෙල්, වම්බු, ගොටුකොළ, මස්
- iii. බිත්තර, බණ්ඩක්කා, නිව්නි, මුගුණුවැන්න

8. මෙම මාගර් සංඥාවෙන් කියවෙන්නේ,

- i. අරක්කා කරන නොමැති දුම්රිය හරස් මාගර්ය ඉදිරියෙහි
- ii. දුම්රිය නැවතුම් ස්ථානය ඉදිරියෙහි
- iii. දුම්රිය ධාවන තීරුව ඉදිරියෙහි



9. මෙම මාගර් සංඥාවෙන් කියවෙන්නේ

- i. අරක්කා කරන නොමැති දුම්රිය හරස් මාගර්ය ඉදිරියෙහි
- ii. දුම්රිය නැවතුම් ස්ථානය ඉදිරියෙහි
- iii. දුම්රිය ධාවන තීරුව ඉදිරියෙහි



10. ජල වාෂ්පවලින් ලබා ගන්නා ප්‍රයෝජන සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය වන්නේ,

- i. දේශීය ඖෂධ ජල වාෂ්පයෙන් තම්බා ගනියි.
- ii. එළවළු වගර් ජල වාෂ්පයෙන් තම්බා ගනියි.
- iii. පලතුරු වගර් ජල වාෂ්පයෙන් තම්බා ගනියි

ANSWERS

1. 3
2. 3
3. 3
4. 1
5. 3
6. 2
7. 1
8. 3
9. 1
10. 3